



පුනරික්ෂණ (2)

- ✓ පෙළ පොතේහි පාඩම් අංක 5,6,7,8 පරිදිලනයෙන් පහත අභ්‍යාස සම්පූර්ණ කරන්න.

8

- පහත ප්‍රශ්නවලට දී ඇති පිළිතුරු අතුරින් තිබැරදී හෝ වඩාත් ගැලපෙන පිළිතුරු තොරත්නා.

(01) අම්ල අධිංගු ද්‍රව්‍ය පමණක් අන්තර්ගත වන පිළිකුර කුමක් ඇ?

- 1) දෙහි, සබන්, පුණු
 - 2) ඩුනු, පුණු, විනාකිරි
 - 3) විනාකිරි, දෙහි, සියලු
 - 4) පුණු, විනාකිරි, දෙහි

(02) රු ලිටිමස්වල වර්ණය නිල් පැහැයට හරවන්නේ,

- 1) ප්‍රේමු දාවනය සි. 2) ග්‍රැනු දියරය සි. 3) දොඩම් යුත් සි. 4) ජලය සි.

(03) විද්‍යාගාරයේ භාවිත කරන දැරුණකයක් වන්නේ,

- 1) සෝඩියම් හයිඩිරොක්සයිඩ් ය. 2) මිතයිල් මරෙන්න් ය.
3) සල්ගියුරික් අම්ලය ය. 4) කැල්සියම් හයිඩිරොක්සයිඩ් ය.

(04) විද්‍යාගාරයේ හාවිත කරන pH කඩලාසිවල වර්ණය කුමක් ඇ?

- 1) കഹ 2) തിലേ 3) രവു 4) ഏമി

(05) පහත සඳහන් කුමත ජලිය ආච්චාකට ගිණෝප්පැලීන් දූම් විවරෝස පාට වේ ද?

- 1) තනුක සල්භියුරික් අමුදය 2) සෝචියම හසිබිරෝක්සයිඩ්
3) තනුක නයිරික් අමුදය 4) සෝචා වතර

වේගාන්තරය පෙන්වන සතුන් තිබෙනෙක නම් කරන්න.

වෙශාන්තරය නිසා සතුන්ට සැලකී ඇති වාසි තුනක් සඳහන් කරන්න. ඒ සඳහා තිද්‍යුත් දෙන්න.

පහත දැක්වෙන ජීවීන් මුළුන් ජ්‍යෙත් වන පරිසරයට අනුව දැක්වන අනුවර්තන දෙකක් දියන්න.

මත්ස්‍යය	-	වරල් පිහිටීම	-	අනාකුල හැඩය
අැහැවුල්ලා	-	-
කුරුල්ලා	-	-
හැකරල්ලා	-	-
කොටුවන්දා	-	-
දළඹවා	-	-

1. වන්දකාන්ත නම් ශිෂ්‍යයා පාසල් පැමිණෙන්නේ බස් රථයෙනි. එහි තළාව ඉහළ හඩකින් යුත්ත ය. බස් රථය තුළ ආලෝකය ඇති කිරීමට විදුලි බුබුල් සවි කර ඇත. බොහෝ වේලාවක් ධාවනය කරන විට බස් රථයේ එන්ජිම අසල රත් විම සිදු වේ.

I. බස් රථය තුළ හඳුනාගත හැකි ගක්ති ආකාර හතරක් ලියන්න.

II. රථය තුළ විවිධ ගක්ති ඇති කිරීම සඳහා මූලික වූ ගක්ති වර්ගය කුමක් ද?

III. ඔබ සඳහන් කළ එක් එක් ගක්ති ආකාරය මගින් ලබා ගත හැකි වෙනත් ප්‍රයෝගනා තුන බැඟින් සඳහන් කරන්න.

2. පහත වගුව සම්පූර්ණ කරන්න.

උපකරණය	උපකරණය ක්‍රියාත්මක විමට යොදා ගත් ගක්තිය	උපකරණය ක්‍රියා කිරීමේදී උප්පාදනය වන වෙනත් ගක්ති ආකාර
විදුලි බල්බය	විදුත් ගක්තිය
රුපවාහිනිය
විදුලි සිනුව
වයින් කරන මරලෝසුව
ඡල රෝදය	ඡලය සතු වාලක ගක්තිය

1. අලිපේර ගෙඩියක හරස්කඩික් මෙම රුපයේ දැක්වේ.

පාරීවියේ හරස්කඩික් අඩංගු වන හරය, ප්‍රාවරණය හා කබොල යන පුදේර අනුරුප වන්නේ අලිපේර ගෙඩියෙහි කුමන කොටස්වලට ද?



2.

I. පාරීවි කබොලන් මිනිසාට ලැබෙන සම්පත් හතරක් සඳහන් කරන්න.

II. ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ කිතම් තු තැටියක ද? ශ්‍රී ලංකාවට ප්‍රබල තු කම්පන බල නොපැමට හේතුව කුමක් විය හැකි ද?

III. තු විද්‍යායූයින් පාරීවියේ අභ්‍යන්තර ව්‍යුහය පිළිබඳ තොරතුරු ලබා ගත්තා කුම දෙකක් සඳහන් කරන්න.

IV. තිතර තු කම්පනවලට ලක්වන රටවල් තුනක් නම් කරන්න.

